



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය

වාණිජ හා කළමනාකරන අධ්‍යයන පීඨය

වාණිජ විද්‍යාවේදී (විශේෂ) උපාධි තෙවන වසර පරීක්ෂණය (බාහිර)- 2022

2025 - ජූලි

BCOME 3072 - විගණනය සහ සහතික වීම

ප්‍රශ්න සංඛ්‍යාව : (පහයි) 05

කාලය : පැය 03 යි

ඕනෑම ප්‍රශ්න හතරකට (04) පිළිතුරු සපයන්න.

ප්‍රශ්න අංක - 01

ඔබ ශ්‍රී ලංකා වේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක කළමනාකරණ අධ්‍යයන පීඨයක විද්‍යාර්ථියකු වන අතර, විගණන පුහුණුවන්නෙකු ලෙස සේවය කරයි. නව විගණන පුහුණුවන්නන් සඳහා වන නවක නම්නීකරණ වැඩ සටහනේදී භාවිතා කිරීම සඳහා සංක්ෂිප්ත වාර්තාවක් පිළියෙල කරන ලෙස ඔබගේ විගණන කළමනාකරු ඔබට දන්වන ලදී. එම සංක්ෂිප්ත වාර්තාව තුළින් පහත වපසරියන් ආවරණය විය යුතුය.

- අ. මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා වන නීතිමය අවශ්‍යතාවයන්
- ආ. පරිච්ඡේදයේ යෙදෙන ගණකාධිකාරීවරුන් සඳහා වන ආචාරධර්ම අවශ්‍යතාවයන්
- ඇ. මූල්‍ය ප්‍රකාශන විගණනයේ අරමුණ
- ඈ. සහතික කිරීමේ ගිවිසුමක මූලිකාංග

මෙම මාතෘකාවක් පැහැදිලිව විස්තර කරමින් ඔබ විසින් නම්නීකරණ වැඩ සටහන සඳහා වාර්තාවක් සකස් කරන්න.

(මුළු ලකුණු 25)

ප්‍රශ්න අංක - 02

විගණනයක් සැලසුම් කිරීමේ අදියරේදී අවදානම් තක්සේරුව මූලික අවශ්‍යතාවයකි.

- අ. විගණන අවදානම යන්න එහි අංගයන් සමග විස්තර කරන්න.

(ලකුණු 07)

- ආ. මූල්‍ය ප්‍රකාශන සාවද්‍ය අවප්‍රකාශණයන්ගෙන් සම්පූර්ණයෙන්ම තොරයි යන්න පිළිබඳ සහතිකයක් විගණනයක් මගින් සිදු නොවේ. ඔබ එකඟ වන්නේද ? ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න.

(ලකුණු 08)

- ඇ. විගණනයක් පුරාවටම විගණන සැකය (Professional Skepticism) පවත්වාගෙන යාම වැදගත් වන්නේ මක්නිසාද ?

(ලකුණු 10)

(මුළු ලකුණු 25)

ප්‍රශ්න අංක - 03

2024 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා , සන්රයිස් පොදු සමාගමහි විගණන කළමනාකරු ලෙස ඔබව පත්කරන ලදී. මෙම විගණනය සඳහා ඔබගේ කණ්ඩායම් සාමාජිකයන් සමඟ එක්ව විගණන සැලැස්ම සකසන ලෙස විගණන හවුල්කරු ඔබට දන්වන ලදී.

අ. විගණන සැලැස්ම, සමස්ත විගණන උපායමාර්ගයෙන් වෙන්කොට දක්වන්න.

(ලකුණු 06)

ආ. සන්රයිස් පොදු සමාගමහි විගණන සැලසුම් අවධියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන මූලික විගණන සැලසුම් කාර්යයන් ලැයිස්තුගත කරන්න.

(ලකුණු 07)

ඇ. සන්රයිස් පොදු සමාගමෙහි දේපල, පිරියත සහ උපකරණ වලට අදාලව ගනුදෙනු පත්තින්, ගිණුම් ශේෂ සහ නිරූපණය කිරීම හා හෙලිදරව් කිරීම් සහතික කර ගැනීම සඳහා උචිත විගණන ක්‍රියාපටිපාටියක් පිළියෙල කරන්න.

(ලකුණු 12)

(මුළු ලකුණු 25)

ප්‍රශ්න අංක - 04

ඔබ වසර තුනක් පුරාවට බසාර් හෝල්ඩින් පොදු සමාගමේ විගණන කළමනාකාර ලෙස සේවය කරයි. 2024 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා ඔබ විගණන සමාගම බසාර් හෝල්ඩින්ස් හි පරිපාලිත සමාගමක් වන නසාර් හොටෙල්ස් සීමිත පොදු සමාගමේ නව විගණක ලෙස පත්කර ඇත.

අ. නසාර් හොටෙල්ස් පොදු සීමිත සමාගමට වෙනම විගණන ගිවිසුම් ලිපියක් යැවිය යුතු ද යන්න තීරණය කිරීමේදී ඔබ විසින් කවර සාදක සලකා බලයිද ?

(ලකුණු 07)

ආ. නසාර් හොටෙල්ස් හි ව්‍යාපාරය සහ පරිසරය අධ්‍යයනයේදී ඔබ අවධානය යොමු කරන පැතිකඩයන් කවරේද ?

(ලකුණු 08)

ඇ. විගණනය ආරම්භ කිරීමට පෙර සමාගමෙහි අභ්‍යන්තර පාලන පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත් වන්නේ මක් නිසාද ?

(ලකුණු 10)

(මුළු ලකුණු 25)

ප්‍රශ්න අංක - 05

ශ්‍රී ලංකා විගණන ප්‍රමිත මගින් මූල්‍ය ප්‍රකාශන විගණනයේදී විගණන සාක්ෂි ලෙස පිළිගත හැකි දේ කවරේද, විගණන සාක්ෂි අවශ්‍ය ප්‍රමාණය සහ එහි ගුණාත්මකභාවය, මෙන්ම විගණකවරු විසින් අනුගමනය කරන විගණන ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ගෝපදේශන සපයයි.

අ. විගණන සාක්ෂි වල විශ්වාසනීය භාවය (reliability of audit evidence) යන්න උදාහරණ සහිතව පැහැදිලි කරන්න.

(ලකුණු 07)

ආ. විගණන සාක්ෂි වල ප්‍රමාණාත්මක භාවය සහ ගුණාත්මක භාවය යන්න උදාහරණ සහිතව සාකච්ඡා කරන්න.

(ලකුණු 08)

ඇ. ගිණුම් ශේෂ, ගණුදෙනු පත්ති, සහ නිරූපනය හා හෙලිදරව් කිරීම් යටතේ විගණන සාක්ෂි ලබාගැනීමේදී අදාළ වන විගණන සැදහුම් (audit assertions) හඳුනා ගන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 25)

